

**සංස්කෘත කේෂ සහ නිශන්ට සාහිතය  
පිළිබඳ සංක්ෂීප්ත විමර්ශනයක්**

කළවානේ කුමාරකස්සප නිමි

## Abstract

**Kośa** and **Nighaṇṭu** are Lexicographical works and two types of scientific texts in Sanskrit Literature. However, these differ in many respects. The **Nighaṇṭu** is the oldest one and its purpose was essentially the interpretation of sacred Vedic texts. The **Kośa** texts were prepared to assist the poets in their writings. Further, the **Nighaṇṭus** contained nominal and verbal forms and dealt with one particular text. The **Kośas** are in verse, including nouns and indeclinables not based on any particular text.

The oldest works on lexica have come as fragments only. One of the earliest texts, the *Amarakośa*, was composed by **Amarasiṅha**, who was a Buddhist. This work is synonymous and arranged in three chapters by subjects, on homonyms, indeclinables, and genders. First chapter includes the words of heaven, gods, atmosphere, stars, time, word, language, sound, music, dance, snakes, sea, water, island, river, water animals and water plants etc. Chapter number two contains words for the earth, city, mountain, forest, trees, plants, animals, man,

woman, relationships, illness, body parts, different kinds of garments, ornaments, the four castes, and their professions. The third chapter contains adjectives, compound words, and supplements on homonyms, indeclinables, and the gender of nouns.

There were many commentators on the **Amarakośa**, and the later lexicographical works also related to **Amarakośa**. This article aims to explain the history of Sanskrit **Kośa** and **Nighaṇṭu** literature briefly, and it will open a window to investigate the one part of scientific work on Sanskrit literature.

**Keywords:** *Lexicography, Kisa, Nighantu, Dictionary, Etymology.*

යතුරු පද : අර්ථව්‍යාබ්‍යාන, කේංශ, නිසන්ටු, ගබ්දකෝෂය, නිරැක්ත.

හැදින්වීම

ලොව පවතින සැම භාෂාවකටම අර්ථ ව්‍යාබ්‍යාන කුමවේදයක් ඇත. ව්‍යාකරණය සාහිත්‍යකරණය මෙන් ම නිසන්ඩුකරණය ද දියුණු භාෂාවක අවගතම හා වැදගත් ම කොටසක් ලෙස දැකිය හැකිය. භාෂාවක සාහිත්‍යය සම්පූර්ණ වීම සඳහාත්, භාෂාවක පැලුලත්වය සඳහාත් වැදගත් ම වූ කාර්යයක් නිසන්ඩු හා කේංශ සාහිත්‍යයකින් සිදුවේයි. නිසන්ඩු ගුන්ථයන් පෙරපර දෙදිග භාෂාවල දක්නට ලැබෙන අතර, ඒ සඳහා විවිධ වූ අර්ථකථනයන් ද දැකිය හැකිය. සංස්කෘත භාෂාවෙහි නිසන්ටු, පාලි භාෂාවෙහි නිසන්ඩු, ඉංග්‍රීසි භාෂාවෙහි Lexikon හා Dictionary ග්‍රීක භාෂාවෙහි Lexikon යනුවෙනුත් සඳහන් වන්නේ සිංහලයේ හැදින්වෙන මෙම කේංශ ගුන්ථයේයි. කේංශ ගුන්ථයක් හෙවත් නිසන්ඩුවක් යනු කුමක් ද යන්න උක්ත භාෂාස්ථ පද විග්‍රහ කිරීමෙන් අවබෝධ කරගත හැකිය.

නිරැක්ත1:1 - 'නිගමා ඉමෙ හවන්ති, ජන්දෝහා: සමාභ්‍යතා සමාභ්‍යතා සමාමිනාතා: ' (විරජ්‍යරිය: 1991,23).

නිරැක්ත1:1 - 'තෙ නිගන්තව එව සන්තො නිගමනාත් නිසන්ටව උව්‍යන්ත

ඉතෙහුපමනාව: ආපි වා තනනාදේව සුදු: සමාභතා හටන්ති යදවා සමාභතා හටන්ති' (විරසුරිය: 1991,23).

හේමවන්දකොඡ - 'නිසන්ටුර්නාමසංග්‍රහය': (විරසුරිය: 1991,24).

**Oxford Advance Learner's Dictionary** - 'Lexicon' 1. All the words and phrases used in a particular language or subject; all the words and phrases used and known by a particular person or group of people.

2. A list of words on a particular subject or in a language in alphabetical order. (wehmeier: 2003, 739).

සිංහල විශ්ව කෝෂය - 'නිසන්ඩු නම් නාම නිසන්ඩුයැ. හේද ත්‍රිකාණේබ උත්පලිනී අමරමාලා සෙයින් වංක්ෂාදින්ගේ පරෝය වචන ප්‍රකාශ කිරීමේ ගාස්ත්‍රීයයි.' (හෙට්ටිජාරච්චි: 1963, 614).

උක්ත නිරවචන සියල්ල සසදා බැලීමෙන් පෙනී යනුයේ සැම භාෂාවක ම කෝෂ යන්නෙහි අර්ථය ලෙස කිසියම් පදයක් සඳහා කරනු ලබන පරෝය පද සංගැනීත කිරීම, අර්ථ ගැන්වීම, ගබඳරථ බෙදා දැක්වීම, ගැටපද හෝ විවරණ දැක්වීම ආදිය යන්නයි. ඒවා විශ්වකාරයෙන් පෙළගැස්වීම, ගොනු කිරීම කෝෂ ගුන්ථවල ලක්ෂණය යි.

### අරමුණ

සංස්කාත සාහිත්‍යයේ කාව්‍ය නාට්‍ය අලංකාරාදී අංශ පිළිබඳ විමර්ශනය කිරීම සූලහ වශයෙන් සිදුවුවද සංස්කාත කෝෂ සහ නිසන්ටු සාහිත්‍යය පිළිබඳ එවැනි විමර්ශනයන් දුර්ලභය. එම විෂය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් මෙන්ම පරෝශණ සීමිත වීම නිසාවෙන් වටිනා සාහිත්‍යංශයක් නිලින වී ඇත. කෝෂකරණය සාහිත්‍යකරණයේ අවශ්‍යාතයක් වශයෙන් වැඩිතිබෙන අතර සංස්කාත සාහිත්‍යයේ විද්‍යාමාන විශේෂ ලක්ෂණ අනුව ව්‍යාභ්‍යාන සම්පූද්‍යායට අනුපූරක වශයෙන් කෝෂ කෘතිවලින් විශාල මෙහෙයක් ඉටු වී ඇත. තුළන ගබඳකෝෂයකින් ඉටුවන අර්ථය සලකා බලන විට සංස්කාත සාහිත්‍යයේ විද්‍යාමාන කෝෂ හා ව්‍යාභ්‍යාන ගුන්ථවලින්ද එම අර්ථයම සිදුවන බව පෙනේ.

මෙම විෂය පිළිබඳව මහාචාර්ය ඒ.ඩී. කිත් සිය සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය කාන්තියේද මහාචාර්ය ඒ.ඩී මැක්ඩොනල් සංස්කෘත සාහිත්‍යය ගුන්පයේද විෂය පරිඹිත්වයක් ලෙස දක්වා ඇති තොරතුරු අල්පය. රාමාවතාර ගර්මා පඩිතුමා විසින් කළුපදුමෙක්ෂ ගුන්පයට කළ සංස්කරණයේ ප්‍රස්තාචනාවක් වශයෙන් සමස්ත සංස්කෘත කෙශ්‍ය සාහිත්‍ය පිළිබඳ වටිනා ගාස්ත්‍රිය විමර්ශනයක් යොදන ලදී. එම ප්‍රස්තාචනාවද පදනම්කර ගනිමින් සිංහල පාදකයන් සඳහා ජීනසේම විරසුරිය විසින් සංස්කෘත කෙශ්‍ය සාහිත්‍යය නමින් කාන්තියක් සම්පාදනය කරන ලදී. එහි සංස්කෘත කෙශ්‍ය සාහිත්‍යයේ ආරම්භයේ සිට එහි විකාසය අඛණ්ඩ ව්‍යාපාරයක් වශයෙන් සිදු වී ඇති අයුරු දක්වා තීවීම අතිභාගින්ම වැදගත්ය. මෙම ලිපිය සම්පාදනයේ දී ඉහත සඳහන් විමර්ශනයන් පාදක කරගනිමින් කරුණු සංකීර්තව දැක්වීම මෙහි අරමුණයි.

### නිස්ට්‍රු හා කෙශ්‍ය සාහිත්‍යයේ ඉතිහාසය

නිස්ට්‍රු හා කෙශ්‍ය සාහිත්‍යයේ ඉතිහාසය විමසීමේ දී මෙම වර්ග දෙක දෙකක් ද, එසේ නැතහෙත් එකක්මදී සි යන්න විමසිය යුතු ය. නිස්ට්‍රු යන්න සංස්කෘතයේ දී හමුවනුයේ වෙදික සාහිත්‍යය සම්බන්ධව ය.

'නිස්ට්‍රු සාහිත්‍යය ගැන පරික්ෂා කර බලන කළ දත හැකිව තිබෙන්නේ කවින්ට ව්‍යුත සැපැලීමට කෙශ්‍ය ගුන්ප පිළියෙල තුවාක් මෙන් දිනෙන් දින දුරවගමාවන වෙදික පාය තේරුම් කරදීමේ අදහසින් වන බව ය.' (සේනානායක: 1963, 623).

'නිස්ට්‍රුවල ප්‍රයෝගනය වෙදික හාඡාව හා එහි ව්‍යාකුල පද භැඳුරීමට පමණක් සීමා විමසි.' (තිලකසි: 1999, 206).

මේ අනුව, නිස්ට්‍රු හා කෙශ්‍ය අතර අන්තර්ගතය පිළිබඳ ව සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේයි.

නිස්ට්‍රුවල ලක්ෂණ මෙබදු ය.

1. වෙදික හාඡාව හා එහි ව්‍යාකුල පද භැඳුරීම.
2. නාම රුපයක් හා ක්‍රියා රුපයක් අඩංගු ය.

3. සංග්‍රහය ආගුර කොට සකස් කර ඇත.
4. කොළඹල මුල් පියවරයි.
5. වවන ලැයිස්තු ගදු ස්වරූපයෙන් රවිත ය.
6. නිස්සේට්‍රවල පද සංග්‍රහ හා නිරුක්ත එක්කොට සැලකුවේ වර්තමාන ගබ්ද කොළඹයනට ලබන මුල් ම ස්වරූපය සි.

කොළඹල ලක්ෂණ මෙසේ සංග්‍රහ කළ හැකි ය.

1. ක්වීන්ට හා රවකයන්ට ප්‍රයෝගනවත්වන අයුරින් වාක්මාලා හා පර්යාය නාම ඇතුළත් ය.
2. මූලාරම්භය නිස්සේට්‍රය.
3. නාම පද හා නිපාත පද පමණක් සංගහිත ය.
4. විශේෂ කානියකට සීමා තොවේ.
5. පදනයන් රවිත ය.
6. ග්ලෝකව්ත්තයෙන් රවිත ය.
7. අලංකාර ගාස්ත්‍රීය ග්‍රන්ථයක් හා ක්වීන්ට රවනයෙහි අවශ්‍ය අන්තේපාන් ය.

මේ අනුව පැහැදිලි වනුයේ ලොකික සාහිත්‍යයේ පැනෙන කොළඹ ග්‍රන්ථයන්හි මූලාකෘති වෙළඳික නිස්සේට්‍ර බවයි.

නිස්සේට්‍ර ග්‍රන්ථයන්හි ඉතිහාසය විමසීමේ දී වෙළඳික අර්ථ ව්‍යාඩාන පිළිබඳ ව අවධානය යොමුකළ යුතුයි. ගැනීය වශයෙන් සැලකෙන වේදය නිදොස් ව ආරක්ෂා කර ගැනීමත්, ඒ හා ආස්‍රිත විධි අත්‍යන්තයෙන් නිවැරදි ව පවත්වා ගැනීමත් සිය මූලාකෘතිය කොටගත් වෙළඳික වරණයන් විසින් විවිධ අර්ථ ව්‍යාඩාන ක්‍රමවේද අනුගමනය කරන ලදී. වේදය ආරක්ෂා කර ගැනීම සඳහා ස්මරණ උපාය (memorization methods) ලෙස පාඨ කුම අනුගමනය කරන ලදී.

කුම පාඨ, ජට්ටා පාඨ, ගණ පාඨ, සංහිතා පාඨ, පද පාඨ, මාලා පාඨ යනාදිය ඉන් කිහිපයකි. මෙම පද පාඨ හා සංහිතා පාඨ යනාදිය සකස් කිරීම සඳහා හාවිත කරන ලද ව්‍යාකරණ රීති දක්වන ග්‍රන්ථ

ප්‍රාති කාඩ්‍ය කාති වගයෙන් සලකනු ලැබේ. සංස්කෘතයේ පැරණිත ම ව්‍යාකරණ කාති ලෙස සැලකෙන ප්‍රාතිභාජ්‍ය කාති අතර සංක් ප්‍රාතිභාජ්‍ය පැරණිත ම කාතියකි. ගෞනක නැමැත්තකු විසින් රවිත යි.

වෛදික සංඝිතාවල ඇතුළත් පුද පිළිවෙන් විස්තර කරමින් බාහ්මණ ගුන්ප්‍ර රවනා කොට ඇතේ. යාගය පිළිබඳ ක්‍රියාවන්ට සැම මන්ත්‍රයක් ම අයත් සේ දක්වා එම අනුව මන්ත්‍රවල අර්ථ ව්‍යාභ්‍යානය කොට ඇතේ. යම් සම්මත නිර්වචනයකින් පද්‍යක අවශ්‍ය අර්ථය ප්‍රකට තොටු කළ අනියම් ක්‍රමයකින් හෝ එම අර්ථය ඉස්මතු කර ගන්නට කළ වැයමක් බාහ්මණ ගුන්ප්‍රවල දක්නට ලැබේ. වේද සංඝිතාවන්ගේ මූල්‍ය ව්‍යාභ්‍යාන කාති ලෙස බාහ්මණ ගුන්ප්‍ර වැදගත් ය. බාහ්මණවල අර්ථ ව්‍යාභ්‍යානය සඳහා යොදාගෙන ඇති ක්‍රම තිහිපයක් දක්නට ලැබේයි.

1. වෛදික කේතයේ වවන වෙනුවට නව වවන යෙදීම.
2. දුර්ලභ ලෙස සැලකෙන වවන වෙනුවට වඩා ප්‍රව්‍ලිත වවන යෙදීම.
3. අනෙකාර්ථ වවන වෙනුවට අර්ථය නිශ්චිතව හගවන ඒකාර්ථ වවන යෙදීම.
4. යැඹික වවන වෙනුවට සමාන වෙනත් වවන යෙදීම.
5. වවනවල නිරුක්ති දක්වීම.
6. දුෂ්කර, දුරබේධ වවන අර්ථ ව්‍යාභ්‍යානය නොකොට තිබීම.

බාහ්මණ කාතින්ට අනතුරුව අර්ථ ව්‍යාභ්‍යානය අතින් වැදගත් වූවක් ලෙස වේදාංගයන් සැලකිය හැති ය. බාහ්මණ හා ආරණ්‍යකවල අන්තර්ගත වූ මෙම වේදාංග කොටස් පසුව වෙනම සාහිත්‍යයක් ලෙස වර්ධනය විය. වේදාංගයට අයත් වෙනුයේ ගික්ෂා, කළුප, ව්‍යාකරණ, නිරුක්ති හා ජන්දස්, ජේත්‍යතිෂ් යන කොටස් ය. ගික්ෂා යන්නෙන් පයින විෂයක හැකියාව අදහස් වෙයි. පයිනය හෙවත් සංඝිතාවන්ගේ නියම උච්චාරණය, ස්වරණය ආදිය ඉගෙනීම එයින් අදහස් වෙයි. සංඝිතා පාය හා පද පාය සකස් කිරීම ගික්ෂා ගාබාවෙන් මූලින් ම සිදුවී ඇතේ. ගික්ෂා වේදාංගයට අයත් මූල්‍ය කාති ලෙස සැලකෙන්නේ

ප්‍රාතිශාඛා කාන්තිය ය. මෙවායෙහි සංස්කෘතියේ ගබඳ වර්ග කිරීම ස්වභාවික වූස, විද්‍යානුකූල වූද පිළිවෙළට දක්වා ඇත. ව්‍යාකරණ අධ්‍යයනයෙහි ආරම්භය ද මෙම කාන්තිහුම ය.

ව්‍යාකරණ ගාස්ත්‍රීයේ දී මෙන් ප්‍රකාන්ති ප්‍රත්‍යාය දී විශයෙන් පද විග්‍රහ කොට, වාක්‍යවල පදයන්ගේ අනෝන්‍යා සම්බන්ධය විමසා බැලීම නොව වෙවැඩික මන්ත්‍රවල අන්තර්ගත වෙන් වෙන් වූ අංග සම්පූර්ණ වූ පද විමසා බැලීම ම ප්‍රාතිශාඛා තුළයන්ගේ අරමුණයි (විරස්ථිරය: 1991, 10). 'සාචාංලක්ෂණමාහ ගොනක්' යැයි සාග්‍රෑවේද ප්‍රාතිශාඛා තුළයෙහි කිදු සේම පද පායිත පද එළෙසින් ම ගෙන මන්ත්‍ර ස්වරුපයෙන් පයිනයේ දී එහි වන විපර්යාස ප්‍රාතිශාඛාවල ඉගැන්වේ. එමෙන් ම උච්චාරණය, ස්වරණය ආදිය ඉගැන්වෙන එම කාන්තිවල යම් යම් යායික ක්‍රියා ආක්‍රිත ව යම් යම් අක්ෂරයක් නොහොත් පදයක් ගබඳ කිරීමේ විශේෂ නොහොත් නියම විළිවෙළ ද විස්තර කෙරේ. යායික මත ඇපුරු කොට පදයන්ගේ අරථ කිරීම, විද්‍යාමාන ආදිම යාස්කගේ නිරුක්ති ග්‍රන්ථයේ ද අනුගමනය කොට ඇති පිළිවෙළයි.

යාස්කගේ නිරුක්ති ග්‍රන්ථය අරථ ව්‍යාභ්‍යාන සම්ප්‍රදායේ වැදගත් අවස්ථාවකි. එහි භාෂා ප්‍රයෝගයේ ප්‍රහේද ද වාක්‍ය වර්ග ද වෙන් කොට දක්වන යාස්කවාරිහු නාම, සර්ව නාම, ආභ්‍යාත, උපහර්ග යනු විශයෙන් ව්‍යාකරණ කරන්. යාස්ක ප්‍රාතිශාඛා විශේෂයක් දැන සිටි බවත්, එම කාන්ති පුරාණතම ව්‍යාකරණ කාන්ති බවත්, සලකනු ලැබේ (විරස්ථිරය: 1991,14). යාස්ක නිරුක්තියේ 'නෙසස්පූත කාණ්ඩ' කොටසෙහි වෙවැඩික ව්‍යාකරණ මාලා රාජ්‍යයක් එක් කොට ඇත. ජයදේව තිලකසිරි එහි එන උද්ධාන්‍යයක් නිදිසුන් ලෙස දක්වා ඇත. එනම් 'රාත්‍රිය' යන්නට පර්යාය නාම විසිනුනක් ම සඳහන් කොට ඇති බවයි. යාස්කගේ නිරුක්ති ග්‍රන්ථයෙහි මුළුම කේෂ ග්‍රන්ථය සැශ්‍රේ ඇතැයි විද්‍යාත්ම්භ සළකති. එබැවින් ඒ පිළිබඳ විස්තර පසුවට තබා ව්‍යාකරණ කාන්ති නිපදවීම ද අරථ ව්‍යාභ්‍යානයේ ම තවත් දියුණු අවස්ථාවක් ය යන්න විමසා බලමු.

ගාකලායන් සාග්‍රී වේදයට සැපයු පද පායියෙන් ද, ප්‍රාතිශාඛා කාන්තින්ගෙන් ද, ගික්ෂා' නම් සූත්‍ර විෂයෙන් ද ව්‍යාකරණ විද්‍යාව හැදැරීම ක්‍රමවත් ව ඇරුණිණි. පද පායියෙහි වාක්‍ය, නාම පද, සමාස පද ආදිය විග්‍රහ කිරීම සිදු වී ඇත. යාස්කගේ නිරුක්තිය ද

ව්‍යාකරණ විද්‍යාවට මහත් එම්පියක් සැපයුවකි. ‘වචන විග්‍රහ කිරීම’ යන අදහසින් ව්‍යාකරණ (වි - ආ - කා) යනු මේ විද්‍යාවට භාවිත වන්නට ඇතැයි මේ සාක්ෂාත් අනුව පිළිගත හැකිවේ (තිලකසිරි: 1999, 209). ව්‍යාකරණය අතින් වැදගත් ම කාතිය ලෙස විද්‍යාමාන වනුයේ පාණිනිගේ අෂ්ටාධ්‍යායිය ව්‍යාකරණය යි. පාණිනි ව්‍යාකරණයට ගාස්ත්‍රිය පදනමක් වූයේ වේද භාෂාවේ යම් යම් විශේෂතා එක්රේස් කොට සහස්‍ර බලා බැසැගත් නිගමනයෙනුයි. ගබ්දානුගාසනයක් වශයෙන් හැඳින්වෙන පාණිනිය ව්‍යාකරණයෙන් සංස්කෘතයේ කෙශකරණය අතින් වැදගත් වන තොරතුරු රසක් ද හෙළි වේ. මෙහි පාණිනිට පෙර සිටි ව්‍යාකරණයින් 64 දෙනෙකු ගැන සඳහන් වෙයි. මොවුන්ගේ කාතින් කිසිවක් ඉතිරිව නැත. ඔහු සඳහන් කරන නම් අතර ගාකටායනා, ආපිශ්වාලී භා ගොනක යනු කිහිප දෙනෙකි.

පාණිනින්ගේ කාතියෙන් පැහැදිලි වන කරුණ නම් ඔහු පුරාණ ලේඛකයන් බොහෝ දෙනෙකුගේ කාති සංක්ෂීප්ත කර ලියු බවයි (සේනානායක: 1965, 641). අෂ්ටාධ්‍යායි කාතිය තුළ ඉතාමත් ම කෙටි වාක්‍යවලින් තැනුණු සූත්‍ර දක්නට ලැබෙන අතර එහි වචන දෙක තුනකට වඩා සාමාන්‍යයෙන් දක්නට නැත. එහෙත් මෙම සංක්ෂීප්ත වාක්‍යයන්ගෙන් තැනුණු සූත්‍ර සමුහයෙන් මුළු සංස්කෘත භාෂාවේ ආකාතිය භා වින්‍යාසය සියලු ආකාරයෙන් සංග්‍රහකාට ඇතේ. මෙම ව්‍යාකරණ කාතියට සැපයුණු විශාලතම සවිස්තර විවරණය පතක්දරුලිගේ මහාභාෂ්‍යය යි. මෙලෙස පාණිනි විසින් ව්‍යාකරණ පක්ෂයෙන් ඇරඹි සංස්කෘත භාෂාවේ ඉදිරි ගමන කේශකරණය කෙරෙහි ද බලපෑවේ ය. පාණිනින්ගේ නියම පරමාර්ථය නිරැක්තියට බැසීම වූ හෙයින් ඉදහිට පද සාධනය හෝ වාක්‍යයක වචන සන්ධි කිරීම වැනි තැනෙක දී හැර සෙසු තැනුහි දී වාග් ලක්ෂණයන් වැනි දී ගැන පාණිනි සිත යොමු නොකරයි. පාණිනි නීතින් බොහෝ එම්පියක් ම සන්සන්ද්‍යනාත්මක වාග් විද්‍යාව විසින් සනාථ කරනු ලබන හෙයින් පොදු වශයෙන් නිවැරදි වූ නීතිඛු වෙති (මැක්බොනල්ඩ්: 1964). පද සංග්‍රහ සම්පාදනය කෙරෙහි ව්‍යාකරණ සම්ප්‍රදායයන් අතිශයින් ම බලපා ඇතේ.

සංස්කෘතයේ පැරණිම කේෂ ග්‍රන්ථය

පැරණිම කේෂ කාතිය විද්‍යාමාන වනුයේ තවත් කාතියක

අන්තර්ගතයෙහි ය. එනම් යාස්කාවාරීන්ගේ නිරැක්ත ගුන්ථය තුළය. එහි 'නිසන්ටු' නමින් පද සංග්‍රහයක් විද්‍යාමාන වෙයි. මෙම කොටස විද්‍යාමාන මුල්ම කෝප සංග්‍රහයේ ආකෘතිය සි. යාස්ක ස්වකීය නිරැක්ත ගුන්ථයේ අරමුණ ගැනත් ර්ව වස්තු වූ පද සංග්‍රහය ගැනත් වැදගත් වූ තොරතුරු රසක් නිසන්ටු සංග්‍රහයේ ආරම්භක වාක්‍යයෙන් ඉදිරිපත් කරනු ලබයි.

'සමාමිනායා සමාමිනාතා ස ව්‍යාඩ්‍යතව්‍ය තම්මෙම සමාමිනායා නිසන්ටව ඉත්‍යාචක්ෂණත' (විරස්ථිරය : 1991; 21).

මෙහි (සමාමිනායා) යනු ව්‍යාඩ්‍යතාය කටයුතු පද සංග්‍රහය බවත්, එම 'සමාමිනාය' නිසන්ටු යනුවෙන් හැඳින්වෙන බවත් යාස්ක කියයි. 'නිසන්ටව' යනුවෙන් බහු වචනයෙන් හඳුන්වා තිබීමෙන් එම පද සංග්‍රහයේ ඇතුළත් එක් එක් පදයක් නිසන්ටුවක් වශයෙන් යාස්කාවාර්යයන් සලකා ඇත.

'සමාමිනාය' යන පදය නිසන්ටු සම්බන්ධයෙන් වැදගත් ය. එයින් නිසන්ටු ම සංකේතවත් කරයි. මෙම පදය විශ්‍රාන්ත කිරීමෙන් පුරාතන කෝපයේ ස්වභාවය හා ඇතුළු ලක්ෂණ ප්‍රකට වෙයි. මෙම පදය එළිතරෙය ආරණ්‍යකයෙහි 'අක්ෂර සමාමිනාය' යනුවෙන් අක්ෂර සංග්‍රහය යන අරුතින් යෙදී තිබේ. වාර්ෂණීය හා තෙතරීය ප්‍රාතිශාඛයෙහි ද 'සංග්‍රහය' අරුතින් ම යෙදී ඇත (විරස්ථිරය: 1991, 21). යාස්කගේ නිරැක්තියට ටීකාවක් සපයන දුර්ගාවාර්යයන් විසින් 'සමාමිනාය' යන්න මෙලෙස ව්‍යාකරණානුකූලව දක්වයි.

සමාමිනාය - සං + ආ මිනා (අභ්‍යාස කිරීම) ධාතුවෙන් හින්නය.

තව ද, සමාමිනාය යනු 'සම්බන්ධතා මරයාදයා අයම්' යනුවෙන් යම් යම් සීමාවන් ඇතිව සිත්හි ධාරණය කරගනු ලබන, කට පාඩම් කිරීම සඳහා සකස් කළ සීමා සහිත කෘතියකු සි දුර්ගාවාර්යයන් හඳුන්වයි. මේ අන්ව මෙම පදයෙන් අරුත් තුනක් විෂය වෙයි.

- සම්පුදාය වශයෙන් පවත්වා ගැනීමකි.
- සිත්හි ධාරණය කරගනු ලබන්නකි.
- කට පාඩම් කිරීම සඳහා සකස් කළ සීමා සහිත කෘතියකි.

යාස්කගේ වැයම නිරැක්ත ගාස්තුයේ අනුසාරයෙන් වේදයේ අර්ථ

ව්‍යාබ්‍යානය කිරීමයි. එනම් නිසැණුවේ නම් වචන එකතුව තිරැක්ති මාරුගයෙන් තෝරුම්කර දීමයි. තිරැක්ති ගාස්ත්‍රය වේදය පිළිබඳ වූ අංග ගාස්ත්‍රයක් පමණි. සංස්කෘතයේ අග්‍රගත්‍ය තිරැක්තකරු යන අභිජානය ද ගාස්කට තිම්බේ. ඔහුගේ මූල්‍ය අරමුණ නිසැණුවේ පදවල තිරැක්ති කිරීමයි. එහෙත් එම අරමුණ දෙවනි වනුයේ වේදයේ අර්ථකථනයන්ට ප්‍රමුඛත්වය ලැබේමෙනි.

යාස්ක විසින් අර්ථව්‍යාබ්‍යාන කොට ඇති නිසැණුවේ පද සංග්‍රහය ආධ්‍යාය පහකට ද, වෙශික් පද 1765කින් - ලක්ෂ්මන් සරුප් සංස්කරණය අනුව පද 1771කින් - සමන්විත කෝෂයකි. මෙහි මුළු ආධ්‍යාය තුන නෙසැණුවුක කාණ්ඩය නමින් ගැනේ. සිව්වැනි ආධ්‍යාය නෙගම කාණ්ඩය වන අතර, පස්වැන්න දෙවත කාණ්ඩය නම් වෙයි. නෙසැණුවුක කාණ්ඩයේ සමානාර්ථ පද ද, නෙගම කාණ්ඩයේ නානාර්ථ පද ද, දෙවත කාණ්ඩයේ දේවතාබ්‍යාන වාද විෂයක හා යැයු විෂයක පද ද සංග්‍රහ කොට තිබේ. නෙසැණුවුක කාණ්ඩයේ නමින් මුළු කානියම නිසැණුවේ යනුවෙන් හඳුන්වා ඇතේ.

කෝෂ සාහිත්‍යයේ මූලාරම්භය පෙන්වුම් කරන නිසැණුවේ පද සංග්‍රහ සකස් කිරීමේ දී අකාරාදී පිළිවෙළක් හෝ අන්තිසි පිළිවෙළක් හෝ අනුගමනය කර ඇති බව නොපෙනේ. අර්ථ දැක්වීමක් නැති හෙයින් නිසැණුවේ පද සංග්‍රහය දැනට ව්‍යවහාර වන විදියේ ගබඳකෝෂයක් නොවන අතර, අරමුණ විසින් හා ස්වරුප විසින් එය පසු කාලයේ කෝෂවලට ද වෙනස්වේ (විරස්සරිය:1991,32). පද විශ්‍ය සඳහා තිරැක්ති ගාස්ත්‍රය අනිවාර්යයෙන් දත් යුතු බව යාස්ක පෙන්වා දෙයි. අංග එකකින් හෝ වැඩි ගණනකින් සමන්විත වූ තදින සමාසාදිය පළමුවෙන් වෙන වෙන ම විශ්‍ය කොට අනුපිළිවෙළින් ඒවායේ අර්ථ කිව යුතු බව යාස්ක තියම කරයි. තිතර ම ව්‍යවහාර හාඡාව හා වේද හාඡාව අතර සාමායක් මතුකර පෙන්වීමට යාස්ක උත්සුක වී ඇත. අඩුපාඩු සහිතව වුව ද කෝෂ ඉතිහාසයේ සමාරම්භක කානියක් වීමට යාස්කගේ තිරැක්ති ග්‍රන්ථයට හැකිවීමන්, පසුකාලීන කෝෂ ග්‍රන්ථයන්ට මගපෙන්වීමන් අගේ කටයුතුය.

**කෝෂ සාහිත්‍යයේ මුදුන් මල් කඩ අමර කෝෂය  
දැනට විද්‍යමාන සැම අතින් ම පෝෂිත වූ පරිපූරණ කෝෂ ග්‍රන්ථය**

අමරසිංහයන්ගේ නාමලිංගානුගාසනය හි. මෙහි වඩාත් ප්‍රවලිත නාමය අමරකෝෂය හි. අමරසිංහයන් කවියෙකු වශයෙන් ද ප්‍රවලිත ය. මොහු මහායාන ධර්මය සහ කාලීදාසගේ කෘති පරිඹිලනය කළ බොද්ධයෙකු බව කියවේ. මොහු විසු කාලය පිළිබඳව විමසීමේ දී සටුනි සියවස බව පිළිගත් මතයයි. වික්‍රමාදිත්‍යගේ රාජසභාවෙහි විසු කවියෙකු ලෙස සලකනු ලබයි. ගුල්ත යුගයේ විසුවෙනු ලෙස අමරකෝෂට සිය කෘතිය කිරීමට මූලාශ්‍ය වූ සාහිත්‍ය දියුණුවක් එකළ පැවති ඇත. අමරසිංහට වෙදික සාහිත්‍යය මෙන්ම ලොකින සාහිත්‍යය ග්‍රන්ථයන් ද මූලාධාර වී ඇත. ඒවා අතර පුරාණ ග්‍රන්ථ, අර්ථ ගාස්ත්‍රීය, කාම ගාස්ත්‍රීය, වෙදික ගාස්ත්‍රීය හා කාච්ඡා ගාස්ත්‍රීය ග්‍රන්ථ සැලකිය හැකිය.

මෙම ගාස්ත්‍රීය අශ්‍රුරින් ලබාගත් දැනුමට අමතර ව කෝෂ සම්පාදනය කිරීමෙහි ලා එම වර්ගයේ ම පුර්ව කෘති ගැන අමරකෝෂ විකා හා වෙනත් කෝෂ ග්‍රන්ථ අශ්‍රුරින් තොරතුරු දක්නට ලැබේ. කෝෂ කෘති රවනා කිරීම සංස්කත කාච්ඡා රවනයට ප්‍රතිශ්‍යා වශයෙන් කරන ලද අතර, පුදෙක් පාණ්ඩිත්‍යය පළකිරීම සඳහා තොව හිතාමතා තත්රාගත් වෙන සංග්‍රහ කිරීමක් වශයෙන් අමරකෝෂය රවිත ය.

අමරසිංහ සිය ග්‍රන්ථාරම්භයේ දී බුදුගුණ සිහි කරයි. මහු බොද්ධයෙකු ව්‍යවද ඔහුගේ කෘතිය හින්දු සමාජය මහත් ඉහළින් පිළිගෙන ඇත. අමරකෝෂයට රවිත ව්‍යාඛ්‍යාන රාජියකි. මෙම ව්‍යාඛ්‍යාන විවිධ ආගමිකයන් විසින් රවනා කොට ඇත. සුහුතිවන්ද වැනි බොද්ධයන් ද, අජාධර පණ්ඩිත හා නාචිරාජ වැනි ජේෂ්‍යන් ද, ක්ෂීරස්වාමීන්, මල්ලිනාථ, අප්පයිය දික්ෂිත ආදි බ්‍රාහ්මණයන් ද මෙම ව්‍යාඛ්‍යාන සපයා ඇත (විරස්ථිරය: 1991, 88).

අමරකෝෂයෙහි අන්තර්ගතය විමසීම සුදුසු ය. මෙහි ප්‍රධාන කාණ්ඩ තුනක් දක්නට ලැබයි.

- ස්වරාදී කාණ්ඩය.
- භුම්ජාදී කාණ්ඩය.
- සාමාන්‍ය කාණ්ඩය.

ස්වරාදී කාණ්ඩයෙහි වර්ග අටක් දක්නට ලැබයි. එම කාණ්ඩය

අවසානයෙහි එම වර්ග නම්කොට ඇත. ස්වර්ග, වෛෂාම, කාල, ගබඳ, නාට්‍ය, පාතාල, නරක, වාරි යනු එම වර්ග අටයි. තුම්බාදී කාණ්ඩයෙහි වර්ග දහයක් දක්නට ලැබේයි. භූමි, පුර, ගෙල, වතෙශ්‍යයි, සිංහාදී, නා, මුහුම, ක්ෂතිය, මෙළුය, ඉඟ යනු එම වර්ග දහයයි. සාමාන්‍ය කාණ්ඩයෙහි වර්ග පහක් දක්නට ලැබේයි. විශේෂ, සංකිර්ණ, නානාරථ, අව්‍යාය හා ලිංග යන පහයි.

ඉතා විශාල විෂය ක්ෂේත්‍රයක් ඇතුළත් ව තෝරාගත් වදන් සමුහයක් මේ එක් එක් වර්ගයක් යටතේ ප්‍රධාන විෂයවලට බෙදා එකකට එකක් සම්බන්ධ වවන සියල්ල එක්තැන් කිරීමෙන් ඒ ඒ විෂය පිළිබඳ ව තොරතුරු රාජියක් සපයන පරිදිදෙන් මෙය සකස් කොට ඇති බව පැහැදිලි ය. විවිධ ගාස්තු විෂයන්හි දැක්වෙන ගබඳකේෂය අතිශයින් මහත් ය. ප්‍රයෝගනවත් ය. අමරකෝෂයේ වැදගත්කම පැහැදිලි වනුයේ එය වින හා තිබුණ හාජාවලට ද පරිවර්තනය වීමෙනි. එමෙන් ම විශාල ව්‍යාඝාන සංඛ්‍යාවක් රවනාකර ඇති බව මුල්දී සඳහන් කෙළමු. ඒ අතර වැදගත් වූ කිහිපයක් මෙසේ ය.

**ක්ෂේරස්වාමින්ගේ** අමරකෝෂය්ද්සාටනය, සර්වානන්දිගේ  
විකාසර්වස්වය, පුහුතිවන්ද විරවිත කාමධීනුව සහ මහේෂ්වර විරවිත  
අමර විවේකය ද වැදගත්ය. අමරකෝෂය විවේචනය කරමින් ශ්‍රී හර්ෂ  
විසින් අමරබණ්ඩනය රවිත ය.

### අමරසිංහට පසුව බිජි වූ කෝෂකරුවෝ

අමරසිංහයන් පැදු මාර්ගයෙහි ගමන් කොට කෝෂ සාහිත්‍යයට වැදගත් සේවයක් කළ පිරිසක් පසුකළ පහළ විය. එම කෝෂ බොහෝමයක් අමරසිංහ දක්වා නැති, එමෙන් ම අත්හර දමා ඇති ගබඳ හා පසුව ව්‍යාඝාරයට පැමිණි ගබඳ සංග්‍රහ කොට ඇත. අමරසිංහට පසුව හමුවන වැදගත් කෝෂකරුවා පුරුෂේන්තම දේවයන් ය. ඔහු විසින් කෝෂ කාති කිහිපයක් සම්පාදනය කොට ඇත. ඒවා අතර ත්‍රිකාණ්ඩගේෂය වැදගත් ය. එය අමරකෝෂයට අමතර කොටසක් හෙවත් අමරකෝෂය පරිපූර්ණ කිරීමට රවිත වූවක් ලෙස සැලකිය හැකිය. මොහු විසින් හාරාවලි සහ වර්ණදේශනා නැමැති කෝෂ කාති දෙකක් ද, ඒකාක්ෂරකෝෂ, ද්විරුපකෝෂ නැමැති තවත් කෝෂ කාති දෙකක් ද රවිත ය.

හලාපුරුධෙන්ගේ අභිජාන රත්න මාලාව පදාත 900ක් ඇති කෙටි කොළඹයකි. තවද යාදව ප්‍රකාශයන්ගේ වෙළඳයන්තිය විශාල හා කුම්වත් ව සකස් කළ කොළඳ ගුන්පරියකි. දොලොස්වන සියවසට අයත් යැයි සලකනු ලබන හේමවන්දුයන්ගේ අභිජානවින්තාමණිනාම මාලාව වැදගත් වූ කොළඳ ගුන්පරියක් ලෙස සලකනු ලැබේ. ජේන දෙව්වරුන් ගැන මෙහි ආරම්භයෙහි සංග්‍රහ වෙයි. මේ ගුන්පරියට ග්ලෝක 396ක්න් යුත් උද්ඒෂිද විද්‍යාත්මක නිස්සන්ට්‍රවක් ද ඇතුළත් වෙයි. මේට අමතර ව විෂිධ විෂයයන්ට අදාළ කොළඳ ගුන්පරි රාභියක් රචනා වී ඇත. වෙවද, ගුහ, නක්ෂත්‍රවලට අදාළ නිස්සන්ටු සංග්‍රහ ද රචනා වී ඇත. විශේෂයෙන් බොද්ධ කොළඳ ගුන්පරියක් ද රචනා වී ඇත. සංස්කෘත භාජාවෙන් ලද ආභාසයෙන් පාලි, ප්‍රකාශ අඩි භාජාවල ද කොළඳ ගුන්පරි බිජි වූ බව පැහැදිලිව දක්නට ලැබේ. මහාවුෂ්ත්පත්ති නම් බොද්ධ කොළඳ ගුන්පරිය දී, පාඨ්‍යලිවිත් නාමමාලාව නම් ප්‍රාකාශ ගුන්පරිය ද නිදුසුන් ලෙස දැක්වීය හැකි ය.

### නිගමනය

සංස්කෘත විෂයයෙහි යුරෝපිය විද්‍යාත්‍යන් විසින් සම්පාදිතව තිබූ කොළඳකාති විද්‍යාත්‍යකුලට සකස් වුයේ මෙම පැරණි කොළඳ කාති අනුවය. සංස්කෘත විෂය හඳුරන දිෂ්‍යයන් සැවොම මොනියර් විලියම්ස්ගේ සංස්කෘත - ඉංග්‍රීසි ගබඳ කොළඳය බොහෝ සේ භාවිතය. දිවරාම් ආපේන් විසින් සම්පාදිත සංස්කෘත - ඉංග්‍රීසි ගබඳකොළඳයෙහි කාව්‍යල නාට්‍ය, පුරාණ, ස්මාති, දරුණන, ව්‍යාකරණ, ජන්දේශ්ලංකාර, තත්ත්ව, ගණිත, ආපුරුෂවේද, නක්ෂත්‍ර, සංගීත ආදි විෂය රාභියකට අයත් ගබඳ මෙන්ම ප්‍රධාන වෙළඳික ගබඳද ඇතුළත්ය. මේ අනුව කොළඳ ගුන්පරිවලින් පාරිභාෂික ගබඳ වාක් සම්ප්‍රදාය වරිත විස්තර හා නිරැක්ති, වාර්ශික විද්‍යාත්මක තොරතුරු ද දත්තැකිය. කොළඳ ගුන්පරි භාජාවක සමඟේ භාජාවක සාහිත්‍යයේම සංක්ෂිප්ත් එකතුවක් ලෙස දැක්වීම වරදක් නොවේ. මෙසේ කුම්වයෙන් විස්තරත තත්ත්වයට පත් වූ සංස්කෘත කොළඳ සාහිත්‍යය තදිය භාජා සාහිත්‍යය හඳුනා ගැනීමට මහත් පිටු බලයක් සපයන අතර භාජාවේ පාඨුල බවට හා විද්‍යාත්‍යකාවයට හේතු කාරක වූ බව සත්‍යයකි.

## ආලිත ග්‍රන්ථ නාමාවලිය

තිලකසිරි ජයදේව, (1999) සංස්කෘත කාචා සාහිත්‍යය. කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෙළදරයෝ.

බෙරිබේල් කිත්. ඒ, පරිවර්තනය - සේනානායක ඒ. එස්. ඩී, (1965) සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය. කොළඹ 11: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.

මැක්කේබානල්, ආතර්, ඒ, (1964) ආධුනික සංස්කෘත ව්‍යාකරණය. කොළඹ: රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව.

විරුදුරිය ජ්‍යෙෂ්ඨ, (1991) සංස්කෘත කෝජ සාහිත්‍යය. කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෙළදරයෝ.

සෙනෙවිරත්න ආරියදාස (සංස්කරණය), (1998) අනිධානප්‍රදීපිකා. කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෙළදරයෝ.

හෙටිට්ආරච්චි, ඩී.එෂ්, (1963) සිංහල විශ්ව කෝජය. කොළඹ: සංස්කෘතික කඩුන දෙපාර්තමේන්තුව.

Berriedale Keith.A, (1993) **A History of Sanskrit Literature**. Delhi: Motilal Banarsidass Publishers.

Sally Wehmeier (Editor), (2003) **Oxford Advance Learner's Dictionary**. Oxford University Press.

Winternitz.M, (1998) **History of Indian Literature Vol.111**. Delhi: Motilal Banarsidass Publishers.